



**ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත**  
**පිරතාන ජෞද්‍යාලය ප්‍රධාන පළාත**  
**CHIEF SECRETARIAT - SOUTHERN PROVINCE**

මෙත් අංකය  
එනුතු තිය.  
My Ref.

CSS/8/1/62-(II)

මෙත් අංකය  
එනුතු තිය.  
Your Ref.

දිනය  
තික්ති  
Date

2024.02 01

**ප්‍රධාන ලේකම් වකුලේඛ (අයවැය) 01/2024**

දකුණු පළාත් සහාවේ සියලුම

ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්,

ගණන් දීමේ නිලධාරීන් වෙත,

**රාජ්‍ය වියදම් පාලනය**

උක්ත කරුණ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථානිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද අංක BD/CBP/01/01/01-2024 හා 2024.01.10 දිනැති ජාතික අයවැය වකුලේඛ අංක 01/2024 වෙත ඔබගේ අවධානය යොමු කරමි. (පිටපත මේ සමඟ අමුණා ඇත.)

වර්තමාන අඩියෝගාත්මක ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යාම සහ රාජ්‍ය ආදායම සීමාසහිත වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී තිබේ. ආර්ථිකය යට්ටුවත් කිරීමේ කාර්යයයේ දී වියදම් අඩු කිරීම කෙටි කාලීන සැලසුම් තුළ ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇති බැවින්, අරපිරිමැසුම්දායී ලෙස රජයේ වියදම් දැරීමන්, වියදම් අවම කිරීම සඳහා වන රෙගුලාසි හා වකුලේඛ දැඩිව පිළිපැදිමන් ඒ ඒ ආයතනවල ස්වභාවය අනුව ගැලපෙන පරිදි වියදම් පාලන උපකුම් භාවිතා කිරීමන් කළ යුතු වේ.

වියදම් පාලනය කිරීමේ අරමුණින් පළාත් භාණ්ඩාගාරය විසින් විට නිකුත් කර ඇති වකුලේඛවල විධිවිධාන සංගමිත කර, ක්‍රියාත්මක කිරීමේ පහසුව සඳහා මෙම වකුලේඛය නිකුත් කරනු ලැබේ. මෙම සමගම්ව ජාතික අයවැය වකුලේඛ අංක 04/2015, 04/2019, 03/2022, 08/2022, 02/2023 හා ප්‍රධාන ලේකම් වකුලේඛ (අයවැය) 02/2023 මෙම වකුලේඛය නිකුත් කරන ලද දින සිට අවලංගු වන අතර එදින සිට පහත සඳහන් උපදෙස් පරිදි කටයුතු කළ යුතු වේ.

**1. අත්‍යාවශ්‍ය වියදම් දැරීම**

1.1 වැටුප් හා වෙනතා, වෙළදා සැපයුම්, ගිවිසුම්ගත බිඳ කුළී හා පළාත් පාලන ආයතන බිඳ, විශ්‍රාමික ප්‍රතිලාභ, රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම්, අමාත්‍ය/මණ්ඩලය විසින් අනුමත කර ඇති සූජසාධන ගෙවීම් සහ ව්‍යවස්ථාපිත හෝ ගිවිසුම්ගත බැඳීම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රගස්ත ලෙස උපයෝගනය කළ යුතු අතර, අනෙකුත් වියදම් පිරිමැසුම්දායී ලෙස පාලනයකින් යුතුව උපයෝගනය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීම වේ.

**2. වැටුප්, දීමනා හා ගමන් වියදම්**

2.1 අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සිමාව තුළ පමණක් වියදම් දැරීම සඳහා බැඳීම් ඇති කර ගත යුතු ය. එම වැය විශයන් සඳහා සුවිශේෂී අස්ථාවන්හිදී තැබූ අතිරේක ප්‍රතිපාදන සලසා දීමක් හෝ මුදල් රිති 30 යටතේ මාරු කිරීම් මතින් ප්‍රතිපාදන සැලසීමක් සිදු කරනු නොලැබේ. එමෙන්ම, පළාත් භාණ්ඩාගාරයේ නිරදේශ මත ගරු ආණ්ඩුකාරත්මකාගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව විවිධ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ ආයතන මට්ටමින් නිකුත් කර ඇති යම් අභ්‍යන්තර වකුලේඛ උපදෙස් මත කිසිදු දීමනාවක් නොගෙවිය යුතු ය.

ප්‍රධාන ලේකම් පිරතාන ජෞද්‍යාලය Chief Secretary	091 4944002	කාර්යාලය කාර්යාලයම් Office	091 4119011 091 2226118	පැක්ස් යුක්ස් Fax	091 2246299	විද්‍යුත් තැපෑල මිශ්‍ර මැස්ස් E-mail	chiefsec1@sltnet.lk	වෙති අවධි මි තොම් Web site	www.cs.sp.gov.lk
--	-------------	----------------------------------	----------------------------	-------------------------	-------------	--	---------------------	----------------------------------	------------------

ප්‍රධාන ලේකම් කරුණු දැක්වා ඇති දැනුම මාවත, ගාලු.

පිරතාන ජෞද්‍යාලය කාර්යාලයම්, එස්.එස්.තුවරුනායක මාවත්තෙ, කාලි.

“සොඡාගෙමත් දකුණු පළාතක්”

2.2 සත්‍ය වගයෙන්ම සේවයේ නිරත වීම හෝ සේවයට පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව අතිකාල ගෙවීම නොකළ යුතු අතර මාසික අතිකාල ගෙවීමෙන් එකතුව මූලික වැටුප නොඳුක්මවිය යුතුය.

2.3 ඩැකි සැම විටම මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රස්වීම් , වැඩමුළ, සම්මත්තුණ, පුහුණු සැසි පැවැත්වීම කළ යුතු අතර, නිලධාරියා පොදුගලිකවම පෙනී සිටිය යුතු අවස්ථාවන්හිදී පමණක් කැඳවීම කළ යුතු ය.

2.4 ක්ෂේත්‍ර පරික්ෂණ සඳහා ඩැකි සැම විටම පලාත්/ දිස්ත්‍රික් / ප්‍රාදේශීය හෝ ගම් මට්ටමින් පත්කර ඇති අදාළ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර, එවැනි රාජකාරී සඳහා අනෙකුත් නිලධාරින් වෙනුවෙන් දරන වියදම් අවම කර ගැනීමට ක්‍රියා කළ යුතු ය.

2.5 ඉන්ධන දීමනා ගණනය කිරීමේදී ලංකා බණිජ තෙල් නිතිගත සංස්ථාව විසින් ප්‍රසිද්ධ කරනු ලබන ලංකා පෙටල් 92 ඔක්වෙන් සහ ලංකා සුදු ඩිස්ත්‍රික් මිල ගණන් පදනම් කර ගත යුතු ය. වාහන නිෂ්පාදකයා විසින් නිකුත් කරනු ලබන අත්පොතේ ඉන්ධන වර්ගය විශේෂයෙන් සඳහන් කර ඇත්නම් සහ ඒ සඳහා එම ඉන්ධන වර්ගයම හාවිතා කිරීම අවශ්‍ය වන්නේ නම් රජයේ නිලධාරියක් අනුයුත්ත කර ඇති නිලධාරින් විසින් ඒ සඳහා විශේෂ අනුමැතියක් ගරු ආශ්‍යුකාරත්මාගෙන් ලබා ගත යුතු ය.

2.6 දැනටමත් නිමි ගන්වා ඇති සහනදායී දුම්රිය සහ මාර්ගස්ථ ප්‍රවාහන වාර ප්‍රවේශ පත්‍ර නිමිකමට සහ රාජ්‍ය පරිපාලන / රාජ්‍ය ව්‍යාපාර වකුලේබ මගින් නිමි ගන්වා ඇති ප්‍රවාහන පහසුකම්වලට අමතරව සාමාන්‍ය රාජකාරී සඳහා පැමිණීමට හා ආපසු යුමට වෙනත් ප්‍රවාහන පහසුකම් සඳහා රජයේ අරමුදල් හාවිතා නොකළ යුතු ය.

2.7 අධිවේශී මාර්ගවල ගමන් කිරීම වෙනුවෙන් ගෙවූ ප්‍රවේශ පත්‍ර/ගාස්තු ප්‍රතිපූරණය කිරීමේදී 2017.02.17 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේබ අංක 02/2017 හි උපදෙස් දැක්ව පිළිපැදිය යුතු ය.

### 3. කාර්යාලයිය අවශ්‍යතා සහ උපයෝගීතා සේවා වියදම්

3.1 දියුලිය, ජලය, දුරකථන සේවා, ඉන්ධන සහ ගිවිසුම්ගත සේවාවන් සඳහා වන වියදම් අවම කිරීම පිළිස උවිත පරිදි වියදම් පාලන ක්‍රමවේද යොදා ගැනීමට කටයුතු කළ යුතු වේ. ලිපිදුව් හා අනෙකුත් කාර්යාලයිය අවශ්‍යතා මිලදී ගැනීමේදී දැඩි පාලනයකට යටත් කළ යුතු අතර, වාර්ෂික සත්‍ය අවශ්‍යතාවය මත පමණක් ප්‍රසම්පාදනය කළ යුතු ය.

3.2 ලිපිදුව් මිල දී ගැනීමේදී අනවශ්‍ය පරිදි තොග රඳවා ගැනීම නොකළ යුතු අතර, හාවිතයේදී නාස්ථිය අවම කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සැම නිලධාරියෙකුගේම වගකීම වේ. එමෙන්ම, රජයේ අරමුදල් හාවිතා කරමින් දිනපොත්, සටහන් පොත්, ලින්, කැලැන්බර්, ආරාධනා පත්‍ර හා සුහ පැතුම් පත්‍ර ආදිය මුද්‍රණය කිරීම සිදු නොකළ යුතු ය.

3.3 කාර්යාලය ලිපිගොනු කවර, ලිපි කවර සහ ලිපි ශිර්ෂ මුද්‍රණය කිරීමේදී පිරිවැය අධික මුද්‍රණ ද්‍රව්‍ය හාවිතා නොකළ යුතු අතර ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම කිරීමට කටයුතු කළ යුතු ය. ඩැකිතාක් දුරට ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ක්‍රමෝපායන් අනුගමනය කළ යුතු ය.

3.4 ඉන්ධන වියදම් පාලනය සම්බන්ධයෙන් දැක් ක්‍රියාමාර්ග ගත යුතු ය. තවද, සංවිත වාහන රාජකාරී සඳහා යෙද්වීමේදී එම රාජකාරී වෙනුවෙන් වූ වියදම් සම්බන්ධයෙන් දැක් අධික්ෂණයකින් කටයුතු කළ යුතු වේ.

## 4. වාහන පාලනය හා නඩත්තුව

4.1 නිල වාහන හීමි නිලධාරීන්ට වාහන අනුයුත්ක්ත කිරීමේදී එය සංචිතයේ ඇති වාහන ඇණිය තුළ කළමනාකරණය කර ගත යුතු ය. එසේම, හැකි සූම අවස්ථාවකදීම අදාළ රාජ්‍ය පරිපාලන /රාජ්‍ය ව්‍යාපාර වකුලේබ අනුව ප්‍රවාහන දීමනාව ලබා ගැනීමට දිරිමත් කළ යුතු ය.

4.2 නිල වාහන අනුයුත්ක්ත කිරීමේදී හීමිකම් ලබන නිලධාරීන්ට එක් වාහනයක් පමණක් අනුයුත්ක්ත කළ යුතු අතර නිල වාහන අනුයුත්ක්ත කර ඇති/නිල වාහන වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ලබා ගන්නා නිලධාරීන් කිසිදු අවස්ථාවකදී සංචිත වාහන භාවිතා නොකළ යුතු ය. මේ පිළිබඳව නිකුත් කර ඇති අංක 05/2016 දරණ 2016.03.09 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේබයේ විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක විම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්/ගණන්දීමේ නිලධාරීන් වගබලා ගත යුතු ය.

4.3 රජයේ වාහන අවහාවිතය හෝ සාවදා පරිහරණය සිදු නොවන බවට සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු ය. එවැනි අවස්ථා තහවුරු වූවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විනායානුකුල ක්‍රියාමාර්ග ගත යුතු ය.

4.4 දකුණු පළාත් භාණ්ඩාගාරයේ නිරදේශ මත ගරු ආණ්ඩුකාරණමාගේ පුරුව අනුමැතියකින් තොරව මාසික කුලී පදනම මත වාහන ලබා නොගත යුතුය. එසේම, මහාභාණ්ඩාගාරයේ පුරුව අනුමැතියකින් තොරව මෙහෙයුම් කළේඛදු පදනම මත වාහන ලබා නොගත යුතු ය.

4.5 රජයේ ආයතන සඳහා වාහන මිලදී ගැනීම අත්හිටුවා ඇත. එසේ වූව ද, පොදු සේවාවන් හා සංවර්ධන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය උපයෝගීතා/ඉඩම වාහන මිල දී ගැනීම පිළිබඳව අවස්ථානුකුලට මහා භාණ්ඩාගාරය විසින් සළකා බලනු ඇත.

## 5. දේශීය පුහුණු වැඩිහිටෙන්

5.1 කාර්යමණ්ඩල පුහුණු සඳහා වන වියදම් යටතේ දේශීය පුහුණු අවස්ථා ලබා දීමේදී සේවා ව්‍යවස්ථා, බද්ධාගැනීමේ පටිපාටි හා වකුලේබ විධිවිධාන අනුව, ඒ ඒ නිලධාරීන් විසින් සුදුසුකම් සපුරාලීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු අනිවාර්ය පුහුණුවේම සඳහා පමණක් එම පුහුණු අවස්ථා ලබා දිය යුතු වේ. එහිදී එම පුහුණු කටයුතු පැවතුවේම සඳහාම පිහිටුවා ඇති දේශීය රාජ්‍ය ආයතන වෙත පමණක් නිලධාරීන් යොමු කළ යුතු ය.නමුත්, යම් ආයතනයක අරමුණු ප්‍රකාරව සපයන සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම යම් නිලධාරීයකුට හෝ නිලධාරී කාණ්ඩායමකට අවශ්‍ය වන බව ආයතන ප්‍රධානීන්ට හැකි යන්නේ නම් ඒ පිළිබඳව සාධාරණීකරණ වාර්තාවක් සහිතව ආයතන/ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ හා අමාත්‍යාංශ ලේකම්ගේ නිරදේශය මත ලැබෙන පුහුණු ඉල්ලීම් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පුහුණු අවශ්‍යතා සළකා බලන කම්ටුවේ නිරදේශ මත ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබාගෙන සිදු කළ හැකිය.

5.2 විදේශීය ප්‍රදාන ප්‍රහවයන් මගින් මූල්‍යනය වන අවස්ථාවලදී වූව ද, පුහුණු වැඩිමුළ පැවතුව්වීමේදී අධික ලෙස වියදම් දරමින් හෝටල් සම්මෙන්තුණ ගාලා (Hotel venues) භාවිතා නොකළ යුතු අතර, රජයේ ආයතන සතු සම්මෙන්තුණ ගාලා භාවිතා කළ යුතු ය.

5.3 ඉහත ගණයට නොගැනී සම්මෙන්තුණ, වැඩිමුළ සහ සාමූහිකව නිලධාරීන් සඳහා සිදු කරන බාහිර යොමුගත පුහුණුවේම (out bound trainings) යනාදිය වෙනුවෙන් පළාත් සහා අරමුදලෙන් වියදම් දැරීම නොකළ යුතු ය.

## 6. විදේශ ගමන් වියදම්

6.1 විදේශීය අනුග්‍රාහක ආයතන විසින් පුරුණ පිරිවැය දරනු ලබන්නේ නම් මිස විදේශ අධ්‍යයන/ පුහුණු/සාකච්ඡා/ සම්මෙන්තුණ/සංචාර සඳහා නිලධාරීන් සහභාගී නොකළ යුතු ය. එමෙන්ම විදේශීය කෘෂි

මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අරමුදල් වියදම් ලෙස දරමින් විදේශ සංචාර සඳහා රජයේ නිලධාරීන් සහභාගී නොකළ යුතු ය.

6.2 විදේශ කටයුතු අමාත්‍යාංශය, හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මාරුගයෙන් රජයේ නිලධාරීන්ට හිමිවන හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියක් සහිතව එමඟ් ඇති ගිවිසුම්/සමුත්තින් යටතේ රජයේ නිලධාරීන්ට හිමිවන, අනුග්‍රහක ආයතන විසින් පූර්ණ පිරිවැය දරනු ලබන විදේශ අධ්‍යායන/පුහුණු/සාකච්ඡා/සම්මන්ත්‍රණ/සංචාර සඳහා විදේශ විනිමය මූදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් ගේ අංක MF/06/23/50/2023 හා 2023.03.20 දිනැති ලිපියේ නියමයන් අනුව කළ යුතු ය.

## 7. ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම්

7.1 විදේශ අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති යටතේ සැලසුම් කර ඇති හෝ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව සිදු කරනු ලබන ගොඩනැගිලි ඉදිකිරීම හැර අනෙකුන් සියලුම නව ගොඩනැගිලි ඉදි කිරීම් ආරම්භ නොකළ යුතු ය.

7.2 දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති නමුත් අවසන් කර නොමැති ගොඩනැගිලි සාධනීය මට්ටමක් දක්වා නිම කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු ය.

7.3 මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩිහිපුණු කිරීම වැය කාණ්ඩයේ, ගොඩනැගිලි සහ ඉදිකිරීම වැය විෂය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතා කර, නව ඉදි කිරීම නොකළ යුතු ය.

7.4 පළාත් භාණ්ඩාගාරයේ නිරදේශ මත ගරු ආණුෂ්ඨකාරතුමාගේ පූර්ව අනුමැතිය නොමැතිව රජයේ අවශ්‍යතා සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු ය.

7.5 රජයට අයත් උංන උපයෝගීක ගොඩනැගිලි ප්‍රශ්නය ලෙස උපයෝගීතාය කළ යුතු ය.

## 8. සුභසාධන වියදම්

8.1 සුභසාධන හා සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර එම වැඩසටහන්වල ප්‍රතිලාභ, අත්‍යාවගායන්ම ලැබිය යුතු ඉලක්කගත ප්‍රතිලාභීන් වෙත ලැබෙන බව තහවුරු කර ගත යුතු වේ.

8.2 නිසි අනුමැතියක් සහිත හා වාර්ෂික මුදල් ප්‍රකාශයට ඇතුළත් කර, වැය විෂය අංක 1501, 1504, 1509 හා 2202 යටතේ ප්‍රතිපාදන වෙන් කර ඇති සුභසාධන/සහනාධාර හෝ සංවර්ධන සහාය වැඩසටහන් හැර අනෙකුන් වැය විෂයන් යටතේ වන ප්‍රතිපාදන භාවිතා කරමින් ආයතන මට්ටමින් තීරණ ගෙන සහනාධාර වැඩ සටහන් හෝ සුභසාධන වැඩ සටහන් ක්‍රියාත්මක නොකළ යුතු ය.

8.3 මූලධන සංවර්ධන වැඩසටහන් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ, මූල්‍ය ආධාර හා උපකරණ බෙදාදීම් සිදු නොකළ යුතු ය. රජයේ ආයතන විසින් බැංකු පද්ධතිය මගින් ලබා දෙන ණය සහන හෝ මූල්‍යාධාර හැර අනෙකුන් රාජ්‍ය ආයතන මගින් සහන ණය හෝ මූල්‍යාධාර ලබාදීම් අත්හිටුවිය යුතු ය.

## 9. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පහත දැක්වෙන ආකාරයේ වියදම් පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු ය.

9.1 දැනට කෙරීගෙන යන ව්‍යාපෘති වැඩවලට අදාළ අතැති හෝ වර්ෂය තුළ නිරවුල් කළ යුතු බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමෙන් නොරව අනෙකුන් කාර්යයන් ආරම්භ නොකළ යුතුය.

**9.2** ආර්ථික වර්ධනය දිරීමත් කළ හැකි ව්‍යාපෘති, ප්‍රමුඛතාවය මත තෝරා ගැනීමට කටයුතු කළ යුතු අතර නව ව්‍යාපෘති තුළාත්මක කිරීමට ප්‍රථම පළාත් සැලසුම් කමිටුවේ අනුමැතිය ලබාගත යුතු ය. එසේම පළාත් නිශ්චිත සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් කොමිෂන් සහාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

**9.3** අර්ධ වශයෙන් නිම කරන ලද යටිතල පහසුකම් ව්‍යාපෘතිවල අවශ්‍යම කොටස් ජනතාවට වන අපහසුතා අවම වන පරිදි හා ඒවායේ දිගුකාලීන පැවැත්ම තහවුරු වන පරිදි නිම කළ යුතු ය.

**9.4** ආරම්භ කිරීම සඳහා නිශ්චිත අනුමැතියක් ලබාගෙන නොමැති සහ ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා නිශ්චිත ලෙස ප්‍රතිපාදන නොමැති ව්‍යාපෘති සඳහා ඉඩම් හෝ වෙනත් වත්කම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ නොකළ යුතුය.

**9.5** සාමූහික ප්‍රතිපාදන (Block Allocation) හා අයවැය යෝජනා (Budget Proposals) සඳහා වෙන්වූ ප්‍රතිපාදන මත වියදම් දැරීමට ප්‍රථම 2019.01.10 දිනැති අංක MNPEA 02/2019 දරන වකුණේ ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

## 10. අත්තිකාරම් ගිණුම් කටයුතු

**10.1** දකුණු පළාත් මුදල් ප්‍රකාශය මහින් අනුමත කර ඇති සීමාවන් තුළ, අත්තිකාරම් ගිණුම් කටයුතු පවත්වාගත යුතු අතර, උපරිම වියදම් සීමාව වැඩි කර ගැනීම සඳහා අවසර නොලැබෙන බැවින් වරින් වර සංයෝධනය නොකර එම සීමාව තුළම වියදම් කළමනාකරණය කර ගත යුතු වේ.

**10.2** අත්තිකාරම් ගිණුම් කටයුතු යටතේ ආයතන සංග්‍රහයේ XXIV පරිව්‍යේදයේ 10.2 උප වගන්තිය අනුව සුදුසුකම් ලබන නිලධාරීන්ට ආපදා කාය නිකුත් කිරීමේද 2008.12.31 දිනැති රාජ්‍ය පරිපාලන වකුණේ අංක 30/2008 හි උපදෙස් අදාළ කර ගත යුතු අතර, එහි සඳහන් සියලුම නිලධාරීන්ට රු. 250,000ක උපරිම කාය සීමාව තවදුරටත් බලපැවැත් වේ.

**11. දකුණු පළාත් මුදල් ප්‍රකාශය මහින් ප්‍රතිපාදන සලසා දෙනු ලබන ප්‍රජාප්තිගත ව්‍යවස්ථාපිත අධිකාරී / ආයතනාවල වියදම් පාලනය**

**11.1** ආයතනය පිහිටුවීමට අදාළව ව්‍යවස්ථාපිතව ප්‍රජාප්ති මහින් නිශ්චිත කර ඇති අරමුණුවලින් බැහැර කාර්යයන් සඳහා වියදම් දැරීම සිදු නොකළ යුතු ය.

**11.2** දකුණු පළාත් සහාවේ මුදල් ප්‍රකාශය මහින් ප්‍රතිපාදන සලසන ව්‍යවස්ථාපිත අධිකාරී ආයතන ඔවුන් වෙත වෙන්කර ඇති ප්‍රතිපාදන සීමා තුළ වියදම් කළමනාකරණය කරගත යුතු ය. වාර්ෂික මුදල් ප්‍රකාශය මහින් ලබා දී ඇති ප්‍රතිපාදන සීමා තුළ පමණක් අක්මුදල් නිදහස් කරනු ලබන අතර, මුළුනා වියදම් සම්බන්ධයෙන් ලබා ගත යුතු පූර්ව අනුමැතින් නොපාව ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

**11.3** ඉහත 11.2 හි සඳහන් ආයතන සඳහා නිදහස් කරනු ලබන අක්මුදල් අජේක්ෂිත කාර්යය සඳහා යොදවා ගැනීම වර්ෂය තුළ සිදු නොවන විට හෝ අදාළ කාර්යය නිම විමෙන් පසු තවදුරටත් ඉතිරි වන මුදල් ඇත්තාම ඒවා අදාළ වැය විෂයන්ට අධිභාර කිරීම සඳහා මුදල් වර්ෂය අවසන් වීමට පෙර පළාත් භාණ්ඩාගාරයේ ගිණුම් හා ගෙවීම දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු ය.

**11.4** ප්‍රජාප්තිගත අධිකාරී ආයතන විසින් රස් කරනු ලබන නමුත් අදාළ ආයතනය හෝ අරමුදල පිහිටුවීමේ අධිකාරී බලය අනුව රදවා ගැනීමට නිශ්චිත අනුමැතියක් නොමැති සියලු ලැබීම දකුණු පළාත් සහා අරමුදලට බැර කිරීමට කටයුතු කළ යුතු ය.

11.5 විදේශ මූල්‍යනායන් ලබා ගැනීමේදී නියමිත ක්‍රියාපටිපාවිච්චලට අනුකූලව විධිමත් අනුමැතින් ලබා ගැනීමට ක්‍රියා කළ යුතු ය. විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර වියදීම දැරීම සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කර ගැනීමට, අදාළ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ය.

11.6 නිසි අනුමැතියකින් තොරව රජයේ අරමුදල් භාවිතා කරමින් රක්ෂණ ක්‍රම, සහන ණය යෝජනා ක්‍රම සහ වෛද්‍ය බිල්පත් ප්‍රතිපූරණය කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක තොකළ යුතු ය.

11.7 රජයේ ප්‍රතිපත්තිමය තීරණ අනුව හිමි ගන්වා ඇති අවස්ථාවල දී හැර, ලබා නොගත් සියලු කාණ්ඩයන්හි වාර්ෂික නිවාඩු සඳහා (වෛද්‍ය නිවාඩු ඇතුළත) දීමනා ලබා දීම සිදු නොකළ යුතු ය.

11.8 සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලෙහි (ETF) ආයක මුදල් ඇතුළු සියලු ව්‍යවස්ථාපිත බැඳීම නිරවුල් කිරීම සඳහා ප්‍රමිතකාවය ලබා දිය යුතුය.

11.9 රජය ප්‍රතිපත්තිමය වගයෙන් දැනටමත් තීරණය කර ඇති පරිදි, පළාත් සඳහාවේ ව්‍යවස්ථාපිත ආයතන පාඩු නොලබා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු අතර, සංස්ථාපිත යහපාලනය ගක්තිමත් කිරීම හා රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍යමය යෝගාතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය කළිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.

11.10 පොදු වැටුප් ප්‍රතිපත්තියෙන් බැහැරව එක් එක් ආයතන සඳහා වැටුප් තීරණය නොකළ යුතු ය. එසේම, සාමුහික ගිවිසුම් මත වැටුප් තීරණය කිරීම තව දුරටත් නොකළ යුතු අතර, ඒ සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති නියමයන් අනුගමනය කළ යුතු ය.

## 12. පොදු උපදෙස්

12.1 දකුණු පළාත් මුදල් ප්‍රකාශය මගින් වෙන්කර ඇති ප්‍රතිපාදන ඉක්මවා වැය දැරීම සඳහා බැඳීම් ඇති කර නොගත යුතු අතර ඉදිරියේදී ප්‍රතිපාදන ලබාගැනීමේ අපේක්ෂාවෙන් කිසිදු බැඳීමක් ඇතිකර නොගත යුතු ය. ප්‍රතිපාදන ඉක්මවා ඇති කර ගනු ලබන බැඳීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරී/ගණන්දීමේ නිලධාරී පොද්ගලිකව වගකිව යුතුවේ.

12.2 අදාළ ව්‍යුත්‍යාලේ විධිවිධාන ප්‍රකාරව සියලු බැඳීම්, නිසි පරිදි නව සිගාස් (New CIGAS) ගිණුම් තොරතුරු පද්ධතිය හරහා පළාත් හාණ්ඩාගාරය වෙත වාර්තා කළ යුතුය.

12.3 ජාතික උත්සව ලෙස වාර්ෂික ඇස්කමේන්තුවල නිශ්චිතව සඳහන් කර, ප්‍රතිපාදන වෙන් කර ඇති කාර්යයන් හැර අනෙකුත් උත්සව, සුහද හමුවීම්, පුදරුන, ප්‍රයසම්භාෂණ, ව්‍යවත කිරීම්, සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් රජයේ අරමුදල් භාවිතා නොකළ යුතු ය.

12.4 හඳුස් මිලදී ගැනීම් සිදු නොවන පරිදි අවශ්‍යතා කළින් හඳුනා ගැනීම හා අනුමත ප්‍රසම්පාදන සැලැසුම් ප්‍රකාරව ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාදයන් අවම වන පරිදි ක්‍රියාත්මක කිරීම කළ යුතුය.

12.5 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්‍යවශ්‍ය තනතුරු පුරුෂපාඩු පිරවීම සඳහා හෝ නව බදවාගැනීම් සිදු නොකළ යුතු ය.


12.6 පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සියලුම පළාත් සඳහා ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු රස්වීම්වලදී මෙම ව්‍යුත්‍යාලේ විධිවිධාන සහ සකසුරුවම් ලෙස වියදීම කළමනාකරණය කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු ය.

13. අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් මුදල් රිති 30 මගින් ප්‍රතිපාදන මාරු කිරීම් සලකා බලනු ලබන අතර ඒ සඳහා වන සියලුම ඉල්ලීම් පළාත් හාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කළ යුතු වේ. අක්මුදල්

අපේක්ෂා කරනු ලබන ප්‍රතිපාදන මාරුකිරීමේ අයදුම්පත්, අදාළ මුදල් වර්ෂයේ නොවැමැබර මස 30 ට පෙර ඉදිරිපත් කළ සූත්‍ර ය. සහනාධාර හා සූහසාධන වියදම්, වෛද්‍ය සැපයුම් සහ වෛද්‍ය උපකරණ නඩත්තුව සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවල අපේක්ෂිත ඉතිරිකිරීම් වෙනත් වැය විෂයන් සඳහා මාරුකිරීමට ඉඩ දෙනු නොලැබේ.

14. කල් දැමිය නොහැකි, හඳිසි හා අත්‍යාච්‍යා නාඩිත්තු කටයුතු සඳහා නිසි අනුමැතියක් යටතේ පෞද්ගලික/රාජ්‍ය අංශයේ ආයතන සමඟ දැනටමත් බැඳීම්වලට එළඹ ඇති සේවාවන් පවත්වාගෙන යාම සහ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සමඟන්ධයෙන් පළාත් හාජ්‍යාගාරය විසින් නිකුත් කරනු ලබන වකුලේබ විධිවිධාන අනුව කටයුතු කිරීමට මෙම වකුලේබයේ විධිවිධාන බාධාවක් නොවේ.

15. ගක්තිමත් රාජ්‍ය මූල්‍ය විනයක් ඇතිකර ගැනීම අත්‍යාච්‍යා වන බැවින්, ඉහත කරුණු කෙරෙහි ඔබගේ පෞද්ගලික අවධානය යොමු කර කටයුතු කරන මෙන් කාරුණිකව දැනුම් දෙමි.



සුම්‍ය අභ්‍යන්තර  
ප්‍රධාන ලේකම්,  
දකුණු පළාත.

පිටපත්:

- 1.ලේකම්, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය - කරු.දැ.ගැ.ස
2. ජෝන්ස් සහකාර විගණකාධිපති, දකුණු පළාත - කරු.දැ.ගැ.ස
3. අභ්‍යන්තර විගණක අධ්‍යක්ෂ, දකුණු පළාත - කරු.දැ.ගැ.ස
- 4.අධ්‍යක්ෂ(ගිණුම් හා ගෙවීම්/මුදල්/අයවැය), දකුණු පළාත - කරු.දැ.ගැ.ස
5. ප්‍රධාන ගණකාධිකාරී, ප්‍රධාන ලේකම් කාර්යාලය දකුණු පළාත - කරු.දැ.ගැ.ස

විද්‍යුත් ලිපිනය :budget@cs.sp.gov.lk දුරකථන අංකය :091-2246902 ගැක්ස් : 091-2246902



මුදල, ආර්ථික සේවායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය  
නිති, පොරුණාතාර ඉඩුත්පාඨ මත්‍යුම් තොසියක් කොළඹක් අමෙස්ස

MINISTRY OF FINANCE, ECONOMIC STABILIZATION AND NATIONAL POLICIES

මහලේකම් කාර්යාලය, කොළඹ 01,  
ශ්‍රී ලංකාව

කාර්යාලය  
අඩවියකම  
Office

මගයේ අංකය  
නොතු ඇල  
My No

සේයලකම්, කොළඹ 01,  
ඩිලාංගක.

උසක්  
නොලෙනකල්  
Fax

මුදල අංකය  
නොතු ඇල  
Your No

The Secretariat, Colombo 01,  
Sri Lanka.

වෛති අඩවිය  
ඩිජ්‍යෝත්‍යාම  
Website

දිනය  
නිකති  
Date

2024.01. 10

ජාතික අයවැය වකුලේඛ අංක: 01/2024

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,  
පළාත් ප්‍රධාන ලේකම්වරුන්,  
දෙපාර්තමේන්තු ප්‍රධානීන්/දිස්ත්‍රික් ලේකම්වරුන්,  
රාජ්‍ය සංජේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව සහ  
ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත,

### රාජ්‍ය වියදම් පාලනය

වර්තමාන අභියෝගාත්මක ආර්ථික වානාවරණය තුළ රාජ්‍ය වියදම් ඉහළ යාම සහ රාජ්‍ය ආදායම සීමාසහිත වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අවකාශය අතිශයින් සීමාකාරී වී තිබේ. ආර්ථිකය යථාවත් කිරීමේ කාර්යයයේ දී වියදම් අඩු කිරීම කෙටි කාලීන සඳහුම් තුළ ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇති බවින්, අරපිරමුසුම්දායී ලෙස රඟයේ වියදම් දැරීමන්, වියදම් අවම කිරීම සඳහා වන රෙගුලාසි හා වකුලේඛ දැයිව පිළිපැඳීමන් ඒ ඒ ආයතනවල ස්වභාවය අනුව ගැලපෙන පරිදි වියදම් පාලන උපක්‍රම හාවිතා කිරීමන් කළ යුතු වේ.

වියදම් පාලනය කිරීමේ අරමුණින් හා නොවාගාරය විසින් විවිධ නිකුත් කර ඇති වකුලේඛවල විධිවිධාන සංගාධීත කර, කුළාත්මක කිරීමේ පහසුව සඳහා මෙම වකුලේඛය නිකුත් කරනු ලැබේ. මේ සමගාමීව ජාතික අයවැය වකුලේඛ අංක 04/2015, 04/2019, 03/2022, 08/2022 හා 02/2023 මෙම වකුලේඛය නිකුත් කරන ලද දින සිට අවලෝග වන අතර එදින සිට පහත සඳහන් උපදෙස් පරිදි කටයුතු කළ යුතු වේ.

### 1. අන්තර්වාස වියදම් දැරීම

1.1 විවුප් හා වේනත්, වෙශ්‍ය සජ්‍යුම්, ගිවිසුම්ගත බඳු කුළු හා පළාත් පාලන ආයතන බඳු, විගුමික ප්‍රතිපාදන, රාජ්‍ය භාණ සඳහා පොලී ගෙවීම්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති සුභසාධන ගෙවීම් සහ ව්‍යවස්ථාපිත හෝ ගිවිසුම්ගත බඳුම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශ්නයක් ලෙස උපයෝගනය කළ යුතු අතර අනෙකුත් වියදම් පිරිමුසුම්දායී ලෙස පාලනයකින් යුතුව උපයෝගනය කිරීම ප්‍රධාන ගණන්දීමේ තිලධාරීන්ගේ/ගණන් දීමේ තිලධාරීන්ගේ වගකීම වේ.

### 2. වැටුප්, දීමනා හා ගමන් වියදම්

2.1 අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පළ ප්‍රතිපාදන වියදම් දැරීම සඳහා බඳුම් ඇති කර ගත යුතු ය. එම වැය විෂයන් සඳහා සුවිශේෂ අවස්ථාවන්හිදී හැර ඇතිරේක ප්‍රතිපාදන සලසා දීමක් හෝ මූ.රු. 66 යටතේ මාරු කිරීම් මණින් ප්‍රතිපාදන

සැලයීමක් සිදු කරනු නොලැබේ. එමෙන්ම, නිසි ප්‍රතිපත්තිමය අනුමතීයක් ලබා ගැනීමෙන් තොරව විවිධ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ආයතන මට්ටමින් නිකුත් කර ඇති යම් අභ්‍යන්තර වකුලේඛ උපදෙස් මත කිසිදු දීමනාවක් නොගෙවිය යුතු ය.

2.2 සත්‍ය විශයෙන්ම සේවයේ නිරත වීම හෝ සේවයට පැමිණීම තහවුරු කර ගැනීමකින් තොරව අනිකාල ගෙවීම නොකළ යුතු අතර මාසික අනිකාල ගෙවීම්වල එකතුව මූලික වැවුප නොඉක්මවිය යුතු ය.

2.3 හැකි සැම විටම මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රස්වීම්, ව්‍යුතුල, සම්මත්තාණ, පුහුණු සැසි පැවැත්වීම කළ යුතු අතර, නිලධාරියා පෙශදේගැලීකවම පෙනී සිටිය යුතු අවස්ථාවන්හිදී පමණක් කැඳවීම් කළ යුතු ය.

2.4 ක්ෂේත්‍ර පරික්ෂණ සඳහා හැකි සැම විටම පලාත්/දිස්ත්‍රික්/ ප්‍රාදේශීය හෝ ගම් මට්ටමින් පත්කර ඇති අදාළ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර, එවැනි රාජකාරී සඳහා අනෙකුත් නිලධාරින් වෙනුවෙන් දරන වියදම් අවම කර ගැනීමට ක්‍රියාකළ යුතු ය.

2.5 ඉන්ධන දීමනා ගණනය කිරීමේ දී ලංකා බණ්ඩ නොලේ නිතිගත සංස්ථාව විසින් ප්‍රසිද්ධ කරනු ලබන ලංකා පෙටුල් 92 ඔක්වෙන් සහ ලංකා සුදු සිසල් මිල ගණන් පදනම් කර ගත යුතු ය.

2.6 දැනටමත් හිමි ගන්වා ඇති සහනදායී දුම්රිය සහ මාර්ගස්ථාපිත ප්‍රවාහන වාර ප්‍රවේශ පත්‍ර හිමිකමට සහ රාජ්‍ය පරිපාලන/රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ මගින් හිමි ගන්වා ඇති ප්‍රවාහන පහසුකම්වලට අමතරව සාමාන්‍ය රාජකාරී සඳහා පැමිණීමට හා ආපසු යුමට වෙනත් ප්‍රවාහන පහසුකම් සඳහා රජයේ අරමුදල් භාවිතා නොකළ යුතු ය.

2.7 අධිවේගී මාර්ගවල ගමන් කිරීම වෙනුවෙන් ගෙවූ ප්‍රවේශපත්‍ර ගාස්තු ප්‍රතිපූරණය කිරීමේ දී 2017.02.17 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 02/2017 හි උපදෙස් දැඩිව පිළිපැදිය යුතු ය.

### 3. කාර්යාලයිය අවශ්‍යතා සහ උපයෝගීකා සේවා වියදම්

3.1 විදුලිය, ජලය, දුරකථන සේවා, ඉන්ධන සහ ගිරිසුම්ගත සේවාවන් සඳහා වන වියදම් අවම කිරීම පැමිණිස උචිත පරිදි වියදම් පාලන ක්‍රමවේද යොදා ගැනීමට කටයුතු කළ යුතු වේ. මිශිදුව්‍ය හා අනෙකුත් කාර්යාලයිය අවශ්‍යතා මිලදී ගැනීමේ දී දැඩි පාලනයකට යටත් කළ යුතු අතර, වාර්ෂික සත්‍ය අවශ්‍යතාවය මත පමණක් ප්‍රසම්පාදනය කළ යුතු ය.

3.2 මිශිදුව්‍ය මිල දී ගැනීමේදී අනවශ්‍ය පරිදි තොග රඳවා තබා ගැනීම නොකළ යුතු අතර, භාවිතයේදී නාස්තිය අවම කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සැම නිලධාරීයකුගේගේම වශයෙන් වේ. එමෙන්ම, රජයේ අරමුදල් භාවිතා කරමින් දිනපෙන්, සවහන් පොන්, මින්, කෘෂීඩිර්, ආරාධනා පත්‍ර හා සුහ පැනුම් පත්‍ර ආදිය මූදුණිය කිරීම සිදු නොකළ යුතු ය.

3.3 කාර්යාලයිය මිශිගෙනු කවර, මිශි කවර සහ මිශි ගීර්ංශ මූදුණිය කිරීමේදී පිරිවය අධික මූදුණි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතු අතර ඒ සඳහා දැඩිමට සිදුවන පිරිවය අවම කිරීමට කටයුතු කළ යුතු ය. හැකිනාක් යුරට ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ක්‍රමෝපායන් අනුගමනය කළ යුතු ය.

3.4 ඉන්ධන වියදම් පාලනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු ය. තවද, සංවිත වාහන රාජකාරී සඳහා යොදාවේමේදී එම රාජකාරී වෙනුවෙන් වූ වියදම් සම්බන්ධයෙන් දැඩි අධික්ෂණයකින් කටයුතු කළ යුතු වේ.

### 4. වාහන පාලනය හා නඩත්තුව

4.1 නිල වාහන හිමි නිලධාරින්ට වාහන අනුයුත්ත කිරීමේ දී එය සංවිතයේ ඇති වාහන ඇණිය තුළ කළමනාකරණය කර ගත යුතු ය. එසේම හැකි සැම අවස්ථාවකදීම අදාළ රාජ්‍ය පරිපාලන/රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අනුව ප්‍රවාහන දීමනාව ලබා ගැනීමට දැරීමන් කළ යුතු ය.

4.2 නිල වාහන අනුයුත්ත කිරීමේදී හීමිකම් ලබන නිලධාරීන්ට එක් වාහනයක් පමණක් අනුයුත්ත කළ යුතු අතර නිල වාහන අනුයුත්ත කර ඇති/නිල වාහන වෙනුවට මාසික ප්‍රවාහන දීමනාව ලබාගන්නා නිලධාරීන් කිසිදු අවස්ථාවකදී සංවිත වාහන භාවිත නොකළ යුතු ය. මේ පිළිබඳව නිකුත් කර ඇති අංක 05/2016 දරන 2016.03.09 දිනුති රාජ්‍ය පරිපාලන විකල්ලයේ විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක විම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්/ගණන්දීමේ නිලධාරීන් වගබලා ගත යුතු ය.

4.3 රජයේ වාහන අවසාවිතය හෝ සාවදා පරිපාරණය සිදු නොවන බවට සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු ය. එවැනි අවස්ථා තහවුරු වූවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විනයානුකුල ක්‍රියාමාර්ග ගත යුතු ය.

4.4 භාණ්ඩාගාරයේ පුර්ව අනුමැතියකින් නොරව මාසික කුඩා පදනම හෝ මෙහෙයුම් කළුබදු පදනම මත වාහන ලබා නොගත යුතු ය.

4.5 රජයේ ආයතන සඳහා වාහන මිලදී ගැනීම අත්හිටුවා ඇත. එසේ වූව ද, පොදු සේවාවන් හා සංවර්ධන කටයුතු සඳහා අන්‍යාවශය උපයෝගීතා/ඉඩම් වාහන මිලදී ගැනීම පිළිබඳව අවස්ථානුකුලව භාණ්ඩාගාරය විසින් සලකා බලනු ලැබේ.

## 5. දේශීය ප්‍රහුණු වැඩසටහන්

5.1 කාර්යමණ්ඩල ප්‍රහුණු සඳහා වන වියදම් යටතේ දේශීය ප්‍රහුණු අවස්ථා ලබා දීමේ දී සේවා ව්‍යවස්ථා, බදවාගුනීමේ පරිපාලි හා වකුලේබ විධිවිධාන අනුව, ඒ ඒ නිලධාරීන් විසින් සුදුසුකම් සපුරාලීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු අන්වාර්ය ප්‍රහුණුවේම් සඳහා පමණක් එම ප්‍රහුණු අවස්ථා ලබා දිය යුතු වේ. එහිදී එම ප්‍රහුණු කටයුතු පැවත්වීම සඳහාම පිහිටුවා ඇති දේශීය රාජ්‍ය ආයතන වෙත පමණක් නිලධාරීන් යොමු කළ යුතු ය.

5.2 විදේශීය ප්‍රදාන ප්‍රහුණු මගින් මූල්‍යන වන අවස්ථාවලදී වූව ද ප්‍රහුණු වශීමුල් පැවත්වීමේදී අධික ලෞස වියදම් දරමින් හෝටල් සම්මන්ත්‍රණ ගාලා (Hotel venues) භාවිත නොකළ යුතු අතර, රජයේ ආයතන සනු සම්මන්ත්‍රණ ගාලා භාවිත කළ යුතු ය.

5.3 ඉහත ගණයට නොගැනී සම්මන්ත්‍රණ, වැඩමුල් සහ සාමූහිකව නිලධාරීන් සඳහා සිදු කරන බාහිර යොමුගත ප්‍රහුණුවේම් (out bound trainings) යනාදිය වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීම නොකළ යුතු ය.

## 6. විදේශ ගමන් වියදම්

6.1 විදේශීය අනුග්‍රහක ආයතන විසින් පූර්ණ පිරිවය දරනු ලබන්නේ නම් මිස විදේශ අධ්‍යයන/ප්‍රහුණු/සාකච්ඡා/ සම්මන්ත්‍රණ/සංවාර සඳහා නිලධාරීන් සහභාගී නොකළ යුතු ය. එමෙන්ම විදේශීය නොමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල අරමුදල් වියදම් ලෞස දරමින් විදේශ සංවාර සඳහා රජයේ නිලධාරීන් සහභාගී නොකළ යුතු ය.

6.2 විදේශ කටයුතු අමාත්‍යාංශය, හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මාර්ගයෙන් රජයේ නිලධාරීන්ට ජීමිවන හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියක් සහිතව එලුම අනි ගිවිසුම්/සම්මුතින් යටතේ රජයේ නිලධාරීන්ට හීමිවන, අනුග්‍රහක ආයතන විසින් පූර්ණ පිරිවය දරනු ලබන විදේශ අධ්‍යයන/ප්‍රහුණු/සාකච්ඡා/සම්මන්ත්‍රණ/සංවාර සඳහා විදේශ විනිමය මූදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් මූදල්, ආර්ථික සේවාදිකරණ හා ජානික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් ගේ අංක MF/06/23/50/2023 හා 2023.03.20 දිනුති ලිපියේ නියමයන් අනුව කළ යුතු ය.

## 7. ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම්

7.1 විදේශ අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති යටතේ සැලසුම් කර ඇති හෝ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිය තීරණ අනුව සිදු කරන ලබන ගොඩනැගිලි ඉදිකිරීම් හැර අනෙකුත් සියලුම නව ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ නොකළ යුතු ය.

7.2 දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති නමුත් අවසන් කර නොමැති ගොඩනැගිලි සාධනීය මට්ටමක් දක්වා නිම කිරීමට ප්‍රමුඛතාවය ලබා දීය යුතු ය.

7.3 මූලධන වත්කම් පූනරුත්ථාපනය භාවිතයේදී සිදු කිරීම් වැය කාණ්ඩායේ, ගොඩනැගිලි සහ ඉදිකිරීම් වැය විෂය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතා කර, නව ඉදිකිරීම් නොකළ යුතු ය.

7.4 භාණ්ඩාගාරයේ පූර්ව අනුමතීය නොමැතිව රජයේ අවශ්‍යතා සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු ය.

7.5 රජයට අයන් උගා උපයෝගීන ගොඩනැගිලි ප්‍රශ්නයේන් ලෙස උපයෝගීතා කළ යුතු ය.

## 8. සූජ්‍යාධන වියදම්

8.1 සූජ්‍යාධන භාවිතා පූජ්‍යාධනය වැඩිසටහන් නැවත සමාලෝචනය කර එම වැඩිසටහන්වල ප්‍රතිලාභ, අන්තරාවයෙන්ම පැවතිය යුතු ඉලක්කගත ප්‍රතිලාභීන් වෙන ලැබෙන බව තහවුරු කර ගත යුතු වේ.

8.2 නිසි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් සහිත භාවිතයෙන් ඇස්තමේන්තු තුළ ප්‍රතිපාදන කර, වැය විෂය අංක 1501,1504 භාවිතයෙන් යටතේ ප්‍රතිපාදන වෙන් කර ඇති සූජ්‍යාධන/සූජ්‍යාධන හෝ සංවර්ධන සඳහා වැඩිසටහන් හැර අනෙකුත් වැය විෂයන් යටතේ වන ප්‍රතිපාදන භාවිතා කරමින් ආයතන මට්ටමින් තීරණ ගෙන සූජ්‍යාධන වැඩි සටහන් හෝ සූජ්‍යාධන වැඩි සටහන් ක්‍රියාත්මක නොකළ යුතු ය.

8.3 මූලධන සංවර්ධන වැඩිසටහන් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ, මූල්‍ය ආධාර භාවිතයෙන් යටතේ සිදු නොකළ යුතු ය. රජයේ ආයතන විසින් බැංකු පද්ධතිය මගින් ලබා දෙන ජාය සහන හෝ මූල්‍යාධන හැර අනෙකුත් රාජ්‍ය ආයතන මගින් සහන ජාය හෝ මූල්‍යාධන ලබාදීම් අත්තිවුවිය යුතු ය.

## 9. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පහත දැක්වෙන ආකාරයේ වියදම් පාලන කුම්වේදයන් අනුගමනය කළ යුතු ය.

9.1 දැනට කෙරීගෙන යන ව්‍යාපෘති වැඩිවිලට අදාළ අතැති හෝ විරෝධය තුළ තීරවුල් කළ යුතු බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමෙන් නොරව අනෙකුත් කාර්යයන් ආරම්භ නොකළ යුතු ය.

9.2 ආර්ථික වර්ධනය දීමත් කළ තැක්වා ව්‍යාපෘති, ප්‍රමුඛතාවය මත නොරා ගැනීමට කටයුතු කළ යුතු අනර නැව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම අයවිය වකුලේඛ 03/2023 අනුව ජාතික කුමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ සමග නව සංවර්ධන ව්‍යාපෘති/වැඩිසටහන් කුමානුකුලට ඇගයීම සඳහා වන ජාතික සංවර්ධන කම්ට්‍රව්‍ය වෙන් ඉදිරිපත් කර අනුමතීය ලබාගත යුතු ය.

9.3 අර්ධ වශයෙන් නිම කරන ලද යටිනල පහසුකම් ව්‍යාපෘතිවල අවශ්‍යම කොටස් ජනතාවට වන අපහසුතා අවම වන පරිදි භාවිතයේ දිගුකාලීන පැවත්ම තහවුරු වන පරිදි නිම කළ යුතු ය.

9.4 ආරම්භ කිරීම සඳහා තීග්‍රිව අනුමතීයක් ලබාගෙන නොමැති සහ ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා තීග්‍රිව ලෙස ප්‍රතිපාදන නොමැති ව්‍යාපෘති සඳහා ඉඩම් හෝ වෙනත් වත්කම් අන්තර්ජාල ගැනීමේ කටයුතු ආරම්භ නොකළ යුතු ය.

9.5 මේ වන විට ව්‍යාපෘති කළමනාකරණ ඒකක/ව්‍යාපෘති කාර්යාල පිහිටුවා ඇති නමුත් වැඩි ආරම්භ කර නොමැති හා මූල්‍ය පහසුකම් අවිනිශ්චිත වේම මත ඉදිරියට ක්‍රියාත්මක වේම අවිනිශ්චිත වැඩිසටහන්/ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යළි සලකා බැඳීම පිණිස ඒවායේ මුළු පිරිවය ඇස්නමේන්තුව අනුව අදාළ වන පරිදි ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ හෝ අවශ්‍යතාවය පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමත්තිය ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

9.6 සාම්මික ප්‍රතිපාදන (Block Allocation) හා අයවිය යෝජන (Budget Proposals) සඳහා වෙන් වූ ප්‍රතිපාදන මත වියදම් දැරීමට ප්‍රථම 2019.01.10 දිනැති අංක MNPEA 02/2019 දරන වකුලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

## 10. අන්තිකාරම් ගිණුම් කටයුතු

10.1 පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති සීමාවන් තුළ අන්තිකාරම් ගිණුම් කටයුතු පවත්වාගත යුතු අතර, උපරිම වියදම් සීමාව වැඩි කර ගැනීම සඳහා අවසර නොලැබන බැවින් වරින් වර සංශෝධනය නොකර එම සීමාව තුළම වියදම් කළමනාකරණය කර ගත යුතු වේ.

10.2 අන්තිකාරම් ගිණුම් කටයුතු යටතේ ආයතන සංග්‍රහයේ XXIV පරිවිශේදයේ 10.2 උප වගන්තිය අනුව සුදුසුකම් ලබන නිලධාරීන්ට ආපදා ගෙය නිකුත් කිරීමේදී 2008.12.31 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 30/2008 හි උපදෙස් අදාළ කර ගත යුතු අතර, එහි සඳහන් සියලුම නිලධාරීන්ට රු. 250,000ක උපරිම ගෙය සීමාව තවදුරටත් බලපෑවන් වේ.

## 11. අයවිය ඇස්නමේන්තු මගින් ප්‍රතිපාදන සලසා දෙනු ලබන රාජ්‍ය ව්‍යවසායක් හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල වියදම් පාලනය

11.1 ආයතනය පිහිටුවීමට අදාළව ව්‍යවස්ථාපිතව නිය්වය කර ඇති අරමුණුවලින් බැහැර කාර්යයන් සඳහා වියදම් දැරීම සිදු නොකළ යුතු ය.

11.2 භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන සලසන රාජ්‍ය ආයතන ඔවුන් වෙන වෙන්කර ඇති ප්‍රතිපාදන සීමා තුළ වියදම් කළමනාකරණය කරගත යුතු ය. අයවිය ඇස්නමේන්තු මගින් ලබා දී ඇති ප්‍රතිපාදන සීමා තුළ පමණක් අක්මුදල් තීදහස් කරගත ලබන අතර, මූලධාරී වියදම් සම්බන්ධයෙන් ලබා ගත යුතු පූර්ව අනුමත්තින් නොප්‍රාන් ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

11.3 ඉහත 11.2 හි සඳහන් ආයතන සඳහා තීදහස් කරගත ලබන අක්මුදල් අපේක්ෂිත කාර්යය සඳහා යොදාවා ගැනීම වර්ෂය තුළ සිදු නොවන විට හෝ අදාළ කාර්යය නිම වීමෙන් පසු තවදුරටත් ඉතිරි වන මූදල් අන්තම් ඒවා අදාළ වය ව්‍යවසායන්ට අධිභාර කිරීම සඳහා මූදල් වර්ෂය අවසන් වීමට පෙර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙන ඒවා යුතු ය.

11.4 රාජ්‍ය ව්‍යවසායක්, ව්‍යවස්ථාපිත ආයතන, ප්‍රවිධින ආයතන, පර්යේෂණ ආයතන ආදි ආයතන විසින් හා ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල් විසින් රස් කරගත ලබන නමුත් අදාළ ආයතනය හෝ අරමුදල පිහිටුවීමේ අධිකාරී බලය අනුව රඳවා ගැනීමට නිය්වීත අනුමත්තියක් නොමැති සියලු ලැබීම් ඒකාබද්ධ අරමුදලට බැඳු කිරීමට කටයුතු කළ යුතු ය.

11.5 විදේශ මූල්‍යයනයන් ලබා ගැනීමේදී නියමිත ක්‍රියාපරිපාලන අනුකූලව විධිමත් අනුමත්තින් ලබා ගැනීමට ක්‍රියාකාල යුතු ය. විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර වියදම් දැරීම සඳහා අයවිය ප්‍රතිපාදන වෙන් කර ගැනීමට, අදාළ රාජ්‍ය ආයතන ක්‍රියාකාල යුතු ය.

11.6 නිසි අනුමත්තියකින් නොරව රජයේ අරමුදල් හාවිනා කරමින් රක්ෂණ කුම, සහන ගෙය යෝජනා කුම සහ වෙවළා බිංඡන් ප්‍රතිපූරණය කිරීම වෙති වැඩිසටහන් ක්‍රියාත්මක නොකළ යුතු ය.

11.7 රජයේ ප්‍රතිපත්තිමය නීරණ අනුව හිමි ගන්වා ඇති අවස්ථාවල දී හර, ලබා නොගත් සියලු කාණ්ඩාන්හි වාර්ෂික නිවාඩු සඳහා (වෙවළා නිවාඩු අනුල්ව) දීමනා ලබා දීම සිදු නොකළ යුතු ය.

11.8 සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) හා සේවා නියුත්තිකයන්ගේ භාරකාර අරමුදලෙහි (ETF) දායක මුදල් අනුම සියලු ව්‍යවස්ථාපිත බැඳීම් නිරවුල් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු ය.

11.9 ප්‍රතිපත්තිමය වගයෙන් දැනටමත් නීරණය කර ඇති පරිදි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිච්‍යුහගතකරණය හෝ වසා දැමීම කඩිනමින් සිදු කළ යුතු ය. සමාන කටයුතු කරන ආයතන ඒකාබද්ධ කිරීම, සංස්ථාපිත යහපාලනය ගක්නීමන් කිරීම හා රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍යමය යෝග්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු ය.

11.10 පොදු ව්‍යුහ ප්‍රතිපත්තියෙන් බැහැරව එක් එක් ආයතන සඳහා ව්‍යුහ නීරණය නොකළ යුතු ය. එසේම, සාමූහික ගිවිසුම් මත ව්‍යුහ නීරණය කිරීම තව දුරටත් නොකළ යුතු අතර ඒ සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තීයමයන් අනුගමනය කළ යුතු ය.

11.11 රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් අධික්ෂණය කරනු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි වියදුම් පාලනය සඳහා අදාළ උපදෙස් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරියෝදු ලබා දෙනු ඇත.

## 12. පොදු උපදෙස්

12.1 වාර්ෂික ආස්ථාමේන්තු මගින් වෙන්කර ඇති ප්‍රතිපාදන ඉක්මවා වය දැඟීම සඳහා බැඳීම් ඇති කර නොගත යුතු අතර ඉදිරියෝදු ප්‍රතිපාදන ලබාගැනීමේ අපේක්ෂාවෙන් කිසිදු බැඳීමක් ඇතිකර නොගත යුතු ය. ප්‍රතිපාදන ඉක්මවා ඇති කර ගනු ලබන බැඳීම් සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ තිලඩාරි/ ගණන්දීමේ නිලඩාරි පෙරදීගැනීම් වගකිව යුතු වේ.

12.2 අදාළ වකුලේබ විධිවිධාන ප්‍රකාරව සියලු බැඳීම්, නිසි පරිදි ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරුපද්ධතිය (ITMID) හා නව සිගාස් (New CIGAS) ගිණුම් තොරතුරුපද්ධතිය හරහා භාණ්ඩාගාරය වෙත වාර්තා කළ යුතු ය.

12.3 ජාතික උත්සව ලෞස වාර්ෂික ආස්ථාමේන්තුවල තියෙන්නව සඳහන් කර, ප්‍රතිපාදන වෙන් කර ඇති කාර්යයන් හැර අනෙකුත් උත්සව, සුහාද හමුවීම්, ප්‍රදේශන, ප්‍රියසම්භාෂණ, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් රජයේ අරමුදල් භාවිතා නොකළ යුතු ය.

12.4 හැඳිසි මිලදී ගැනීම් සිදු නොවන පරිදි අවශ්‍යතා කළීන් හැඳුනා ගැනීම හා අනුමත ප්‍රසම්පාදන සැලසුම් ප්‍රකාරව ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාදයන් අවම වන පරිදි ක්‍රියාත්මක කිරීම කළ යුතු ය.

12.5 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමතියකින් තොරව අත්‍යවශ්‍ය තනතුරු පුරුෂ්පාඩු පිරවීම සඳහා හෝ නව බදවාගැනීම් සිදු නොකළ යුතු ය.

12.6 භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන සැලසා නොදෙන වාණිජමය ස්වරුපයේ රාජ්‍ය ආයතන ස්වකීය වියදුම් පියවා ගැනීම් සඳහා හැකි සැම පියවරක්ම ගත යුතු අතර ආදායම් උගනාතාවය සළකා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබාදෙන මෙන් ඉල්ලීම් නොකළ යුතු ය.

12.7 අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සියලුම රාජ්‍ය ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු රස්වීම්වලදී මෙම වකුලේබයේ විධිවිධාන සහ සකසුරුවම් ලෞස වියදුම් කළමනාකරණය කිරීමේ කුමවේද ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු ය.

13. අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් මු.රු. 66 මගින් ප්‍රතිපාදන මාරු කිරීම් සලකා බලනු ලබන අතර ඒ සඳහා වන සියලුම ඉල්ලීම් භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කළ යුතු වේ. අක්මුදල් අපේක්ෂා කරනු ලබන ප්‍රතිපාදන මාරු කිරීම් අදාළ මුදල් වර්ෂයේ නොවාම්බලර් මස 30 ට පෙර ඉදිරිපත් කළ යුතු ය. සහනාධාර හා සුහස්‍යාධාර වියදුම්, වෙවැස සැපයුම් සහ වෙවැස උපකරණ තබන්තුව සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවල අපේක්ෂිත ඉතිරිකිරීම් වෙනත් වය විෂයන් සඳහා මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ.

14. කල් දැමිය නොහැකි, හදීසි හා අන්තර්වශය නඩත්තු කටයුතු සඳහා නිසි අනුමැතියක් යටතේ පෙරදේගලික/රාජ්‍ය අංශයේ ආයතන සමග දැනටමත් බැඳීම්වලට එහි ඇති සේවාවන් පවත්වාගෙන යාම සහ අයවුය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන වකුලේබ විධිවිධාන අනුව කටයුතු කිරීමට මෙම වකුලේබයේ විධිවිධාන බාධාවක් නොවේ.

15. ගක්නීමත් රාජ්‍ය මූල්‍ය විනයක් ඇතිකර ගැනීම අන්තර්වශය වන බැවින්, ඉහත කරුණු කෙරෙහි ඔබගේ පෙරදේගලික අවධානය යොමු කර කටයුතු කරන මෙන් කාරුණිකව දැනුම් දෙමි.

Sumithra

ජ්‍යෙෂ්ඨ මහින්ද සිරිවර්ධන  
භාණ්ඩාගාර ලේකම්

පිටපත්:

1. ජනාධිපති ලේකම්
2. අග්‍රාමාන්‍ය ලේකම්
3. අමාන්‍ය මණ්ඩලයේ ලේකම්
4. විගණකාධිපති
5. ලේකම්, මුදල් කොමිෂන් සභාව